

GOVERNMENT
INTERVENTIONS
TO
THE MARKET
(Part-III)


S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura

විවිධ ඉල්ලුම් නම්යනා අවස්ථාවන්හි දී බදු බරෙහි දැරීම සිදුවන ආකාරය

නිෂ්පාදකයන් මත ඒකක බද්දක් පැනවූ විට එහි අවසාන
බදු දැරීම කෙරෙහි බලපාන ප්‍රධාන ම සාධකය වන්නේ
ඉල්ලුම් හා සැපයුම් නම්යනාව ය.

විවිධ ඉල්ලම් නම්යනා අවස්ථාවන්හි දී බදු බරෙහි දැරීම සිදුවන ආකාරය පහත රුප සටහන් මගින්

ප්‍රේරණ අනම්‍ය ඉල්ලම් අවස්ථාව :-



රුප සටහනට අනුව බද්දට පෙර සැපයුම් වකුය S වලින් දැක්වෙන අතර බද්දට පසු සැපයුම් වකුය S_1 වේ.

බද්දට පෙර සමතුලිතය a ලක්ෂායයෙන් ද බද්දට පසු සමතුලිතය b ලක්ෂායයෙන් ද දක්වේ.


$a-b$ දුරෙන් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වෙන අතර සමතුලිත මිලෙනි ඉහළ යාම $a-b$ දුරට සමාන වේ.

$$\text{එනම් } a - b = P_1 - P_2$$

ඒකක බද්දේ ප්‍රමාණයෙන් ම සමතුලිත මිල ඉහළ යාමෙන් පෙන්තුම් කෙරෙන්නේ පූර්ණ අනම්‍ය ඉල්ලුම් අවස්ථාවක දී මුළු බදු බර ම පාරිභෝගිකයාට දැඩිමට සිදුවන බව යි.

ඒ අනුව රුප සටහනේ අලුරු කළ A කේත්තුවලයෙන් පාරිභෝගිකයා දරන එම මුළු බදු බර දැක්වේ.

පුරුණ නම්‍ය ඉල්ලුම් අවස්ථාව :-



ඒකක බද්ධ නිසා සැපයුම් වකුය $S - S_1$ දක්වා වමට විතැන් වී ඇත.

බද්ධ පෙර සමතුලිතය C ලක්ෂයෙන් ද බද්ධ පසු සමතුලිතය a ලක්ෂයෙන් ද දැක්වේ.

බද්ධ පැනවීම නිසා සමතුලිත ප්‍රමාණය $Q - Q_1$ දක්වා අඩු වී ඇති අතර සමතුලිත මිලෙහි කිසි දු වෙනසක් හිඳු වී තැත.


එනම් බද්ධ පෙරත්, පසුත් සමතුලිත මිල P2 ම ය.

ඒයින් අදහස් වන්නේ ඒකක බද්ද නිසා පාරිභෝගිකයා ගෙවන මිලෙනි කිසි දු වෙනසක් සිදු වී නොමැති බව යි.

මේ නිසා a - b දුරෙන් දැක්වෙන ඒකක බද්දේ ප්‍රමාණයෙන් ම නිෂ්පාදකයාට ලැබෙන මිල P2 - P1 දක්වා අසු වී ඇත.

ඒ අනුව B ක්ෂේත්‍රවලයෙන් දැක්වෙන මුළු බදු බර ම නිෂ්පාදකයා විසින් දරනු ලැබේ.

ජ්‍යෙකක නමුව ඉල්ලුම් අවස්ථාව



රුපස්වහනේ C ලක්ෂණයෙන් බද්ධට පෙර සමතුලිතයත්, a ලක්ෂණයෙන් බද්ධට පසු සමතුලිතයත් දැක්වේ.


a - b දුරෙන් බද්ධේ ප්‍රමාණය දැක්වෙන අතර, මෙහි දී බදු බර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර සමාන ව බෙදි ගොස් ඇත.

ඡ්‍යෙකක නමුව පාරිභෝගිකයා දරණ ප්‍රමාණයත් P - P₂ දුරෙන් ජ්‍යෙකක බද්ධෙන් පාරිභෝගිකයා දරණ ප්‍රමාණයත් P - P₁ දුරෙන් නිෂ්පාදකයා දරන ප්‍රමාණයත් දැක්වේ.

මෙම අනුව රුප සටහනේ අදුරු කර ඇති A
කේත්තුවලයෙන් පාරිභෝගිකයාගේ මූල බදු බරත්, B
කේත්තුවලයෙන් නිෂ්පාදකයා ගේ මූල බදු බරත් දැක්වේ.

ClassWork.LK

අනම්‍ය ඉල්ලුම් අවස්ථාව :-




රුප සටහනට අනුව බද්ධ පෙර සමතුලිතය c ලක්ෂ්‍යයෙන් ද, බද්ධ පසු සමතුලිතය a ලක්ෂ්‍යයෙන් දැක්වේ.

a - b දීරින් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වෙන අතර, එයින් පාරිභෝගිකයා දරන ප්‍රමාණය $P - P_2$ වන අතර නිෂ්පාදකයා දරන ප්‍රමාණය $P - P_1$ න් දැක්වේ.

ඒ අනුව අනම් ඉල්ලුම් අවස්ථාවක දී A ක්ෂේත්‍රීය දැක්වෙන පරිදි වැඩි බදු බරක් පාරිභෝගිකයාත් , B ක්ෂේත්‍රීය දැක්වෙන පරිදි අසු බදු බරක් නිෂ්පාදකයාත් දරනි.

ClassWork.LK

නම්‍ය තුල්පූම් අවස්ථාව:-




රැජ සටහනට අනුව බද්දට පෙර සමතුලිතය c ලක්ෂායෙන් ද බද්දට පසු සමතුලිතය a ලක්ෂායෙන්ද දැක්වේ.

a-b දුරෙන් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වෙන අතර එයින් පාරිභෝගිකයා දරන ප්‍රමාණය $P - P_2$ දුරෙන් සහ, නිෂ්පාදකයා දරන ප්‍රමාණය $P - P_1$ දුරෙන් ද දැක්වේ.

ඒ අනුව A ක්ෂේත්‍රවලයෙන් දැක්වෙන අඩු බදු බර පාරිභෝගිකයාත්, B ක්ෂේත්‍රවලයෙන් දැක්වෙන වැඩි බදු බර නිෂ්පාදකයාත් දරති.

පුරුණ අනම්‍ය සැපයුම් අවස්ථාව :-



පුරුණ අනම්‍ය සැපයුම් අවස්ථාවක දී ඒකක බද්දක් පැනවූ විට සැපයුම් වකුයෙහි කිසි දු වෙනසක් සිදු නොවේ.


මෙ නිසා බද්දට පෙරත් පසුත් සමතුලිතයෙහි කිසි දු වෙනසක් සිදු නොවන අතර a ලක්ෂ්‍යයෙන් දැක්වෙන්නේ එම බද්දට පෙර සහ පසු සමතුලිතය හි.

මෙහි දී ඒකක බද්ද පැනවීම නිසා පාරිභෝගිකයා ගෙවන මිලේහි කිසි දු වෙනසක් සිදු ව නැත. එය බද්දට පෙරත් පසුත් P වේ.

ඒ නිසා a-b දුරෙන් දැක්වෙන ප්‍රමාණයෙන් ۹
නිෂ්පාදකයාට ලැබෙන මිල P - P₁ දක්වා අඩු වී ඇත.

ඒ අනුව B ක්ෂේත්‍රවලයෙන් දැක්වෙන මුළු බදු බර ۹
නිෂ්පාදකයා විසින් දරනු ලැබේ.

පුරුණ තමය සැපයුම් අවස්ථාව :-




රුප සටහනට අනුව a ලක්ෂ්‍යයෙන් බද්ධ පෙර සමත්ලිතයන්, b ලක්ෂ්‍යයෙන් බද්ධ පසු සමත්ලිතයන් දැක්වේ.

b-c දුරෙන් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වෙන ආතර එම බද්දේ ප්‍රමාණයෙන් ම සමත්ලිත මිල එනම් පාරිභෝගිකයා ගෙවන මිල ඉහළ ගොස් ඇත.

එයින් පෙන්නුම් කෙරෙන්නේ පුරුණ තමය සැපයුම් අවස්ථාවක දී A කෙශ්ටූලයෙන් දැක්වෙන මුළු බදු බර ම පාරිභෝගිකයා විසින් දරන බවයි.

ල්කීය නමුව සැපයුම් අවස්ථාව :-




රුප සටහනට අනුව බද්ධට පෙර සමත්ලිතය a ලක්ෂ්‍යයෙන් ද බද්ධට පසු සමත්ලිතය b ලක්ෂ්‍යයෙන් ද දැක්වේ.

b - c දුරෙන් ඒකක බද්ධ ප්‍රමාණය දැක්වෙන අතර එය පාරිභෝගිකයා හා තිෂ්පාදකයා අතර සමාන ව බෙදි ගොස් ඇත.

එ අනුව A ක්ෂේත්‍රවලයෙන් පාරිභෝගිකයාත් B ක්ෂේත්‍රවලයෙන් තිෂ්පාදකයාත් දරන බදු බර එක සමාන වේ.

අනම්‍ය සැපයුම් අවස්ථාව




මෙහි දී බද්දට පෙර සමත්ලිතය a ලක්ෂ්‍යයෙන් ද බද්දට පසු සමත්ලිතය b ලක්ෂ්‍යයෙන් ද දැක් වේ.

b - c දුරෙන් ඡේකක බද්දේ ප්‍රමාණය දැක්වෙන අතර, එයින් P - P₂ ප්‍රමාණය පාරිභෝගිකයාත්, P - P₁ ප්‍රමාණය නිෂ්පාදකයාත් දරයි.

ඡේ අනුව A කේතුවලයෙන් දැක්වෙන පරිදි අඩු බඳු බරක් පාරිභෝගිකයා විසින් ද B කේතු එලයෙන් දැක්වෙන වැඩි බඳු බරක් නිෂ්පාදකයා විසින් ද දරනු ලැබේ.

නම්‍ය සැපයුම් අවස්ථාව :-



මෙහි දී බද්ධට පෙර සමත්විතය a ලක්ෂණයෙන් ද පසු සමත්විතය b ලක්ෂණයෙන් ද දැක්වේ.

b - c දුරෙන් ඒකක බද්දේ ප්‍රමාණය දැක්වෙන අතර, එයින් P - P₂ ප්‍රමාණය පාරිභෝගිකයා විසින් ද, P - P₁ ප්‍රමාණය නිෂ්පාදකයා විසින් ද දරනු ලැබේ.

ඒ අනුව නම්‍ය සැපයුම් තත්ත්වයක දී A ක්ෂේත්‍රවලයෙන් දැක්වෙන පරිදි වැඩි බඳු බරක් පාරිභෝගිකයාත් B ක්ෂේත්‍රවලයෙන් දැක්වෙන පරිදි අඩු බඳු බරක් නිෂ්පාදකයාත් දරති.

2021
2022
2023

ලියස් පෙළ

ගිණුම්කරණය
ආර්ථික විද්‍යාව
ව්‍යාපාර අධ්‍යාපනය

2021
2022

සාමාන්‍ය පෙළ

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යාපනය

තනි හෝ කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura